

வார्षிக கார்டசடத வார்டல 2016 வருடாந்த செயற்பாட்டு அறிக்டை Annual Performance Report



ததாதர த டக்டாதர தலர்டத தலாததா஁த
தாதகர தற்றும் தீல் தாகாண அபிவிருத்தி அதீதசு
Ministry of Megapolis and Western Development





මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

වාර්ෂික කාර්යසාධන වාර්තාව - 2016

17 වන මහල, සුභරූපාය, බත්තරමුල්ල
www.megapolismin.gov.lk

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

ගරු පාඨලී වම්පික රණවක මැතිතුමා (පා.ම.)

අමාත්‍ය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

අමාත්‍යාංශයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්

නිහාල් රූපසිංහ මහතා

ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

කේ.ඩබ්ලිව්.පී. දයාරත්න මිය

අතිරේක ලේකම් (පාලන)

මාධව වෛද්‍යරත්න මහතා

අතිරේක ලේකම් (මහනගර)

පී.සුරේෂ් මහතා

අතිරේක ලේකම් (නාගරික සංවර්ධන)

පටුන

1. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය	1
2. අමාත්‍යාංශයේ සංවිධාන ව්‍යුහය	2
3. ආංශික කාර්යසාධනය	
3.1 පාලන අංශය	3-5
3.2 ගිණුම් අංශය.....	6-9
3.3 නාගරික සංවර්ධන අංශය	
3.3.1 නාගරික සංවර්ධන අංශය	9-10
3.3.2 සැලසුම් හා මෙහෙයුම් අංශය	10-11
3.3.3 ඉඩම් අංශය	11
3.4 මහනගර අංශය	12-14
3.5 තාක්ෂණ අංශය	14-15
3.6 අභ්‍යන්තර විගණන අංශය	15
4. අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යවස්ථාපිත ආයතන සහ දෙපාර්තමේන්තු	16
5. අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති	
5.1 විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති	16-17
5.2 දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති	18

1. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

දැක්ම

ජනතාවගේ ආර්ථික හා ආධ්‍යාත්මික යහපැවැත්ම මෙන්ම ස්වභාව ධර්මය සමග සුසංයෝගී වූ ප්‍රියමනාප දිවිපැවැත්මක් සහතික කරන තිරසර නාගරික ජීවිතයක්

මෙහෙවර

විශිෂ්ට නගර සැලසුම් හා ඉංජිනේරු නිපුණතා, අතිනවීන තාක්ෂණය සහ ලෝකයේ විශිෂ්ට භාවිතාවන් යොදා ගනිමින්, රටේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානවල මැනවින් සැලසුම් කරන ලද හරිත, පවිත්‍ර සහ සුහුරු නාගරික ජනාවාස නිර්මාණය කිරීම තුළින් දේශයේ ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සහ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම

අරමුණු

අමාත්‍යාංශයේ මූලික අරමුණ වන්නේ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වා ගන්නා අතරම නාගරික ප්‍රදේශවල වාසය කරන ජනතාව රටේ සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයේ කොටස්කරුවන් වන බවට සහතික කරන්නා වූ විධිමත් වෙනස්කම් සහ සංවර්ධන ක්‍රියාදාමයන් නාගරික ප්‍රජාව වෙත ගෙන ඒමය. මෙමගින් ශ්‍රී ලංකාව ආසියාවේ වාණිජ, නාවික හා ගුවන් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ මග සැලසෙයි.

මෙම අමාත්‍යාංශයේ මූලික වගකීම් අතරට සමස්ත ශ්‍රී ලංකාවටම අදාළ ජාතික භෞතික සැලසුම සකස් කිරීමත්, උපාය මාර්ගික හා පොදු නාගරික සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් ඇතුළත් වේ. එසේම මිලභ වසර පහ තුළ සමස්ත බස්නාහිර පළාතේ පරිපූර්ණ සංවර්ධනයක් ඇතිකරලීමේ අරමුණින් එය මහානගරයක් බවට පරිවර්තනය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

බස්නාහිර කලාප මහානගර සංවර්ධන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා මැනවින් ප්‍රතිෂ්ඨාපිත, තිරසර අනාගත නාගරික ක්‍රියාදාමයට මග හෙළිකරන සංවර්ධන අපකේන්ද්‍රයක් සේ ක්‍රියාකරනු ඇත. රටේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයන්හි සුහුරු නාගරික ජනාවාස සැලසුම් කිරීමට අමතරව නාගරිකරණය නිසා නිර්මාණය වූ කැලිකසල, මුඩුක්කු, බලශක්තිය, රථවාහන තදබදය, පරිසරය සහ ජීවනෝපාය ආශ්‍රිතව හටගත් නිශ්චිත ගැටළු සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමටද වැයම් කරනු ඇත.

අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතන, දෙපාර්තමේන්තු සහ ව්‍යාපෘති

- ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව
- නාගරික සංවර්ධන අධිකාරිය
- ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක දේශීය අරමුදල් ව්‍යාපෘති

- බස්නාහිර කලාපීය මහානගර සැලසුම් ව්‍යාපෘතිය
- කොළඹ අගනගර ආශ්‍රිත සන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය
- කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විදේශීය අරමුදල් ව්‍යාපෘති

- උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය (මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය)
- කොළඹ නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය
- මහ කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ නගර සංවර්ධන උපාංගය (3K)
- කොළඹ අගනගරය ආශ්‍රිත ගංවතුර බලපෑම් අවම කිරීමේ හා නාගරික පරිසර භාර අරමුදල

2. අමාත්‍යාංශයේ සංවිධාන ව්‍යුහය

කරුණාකර ඇමුණුම අංක 01 බලන්න (පිටු අංක - 19)

3. ආංශික කාර්යසාධනය

3.1 පාලන අංශය

3.1.1 වගකීම

අදාළ කාර්යයන් කාර්යක්ෂමව, කඩිනම්ව, ගුණාත්මකව හා අඛණ්ඩව පොදුවේ සැමට පිළිගත හැකි තත්ත්වයන්ට හා ප්‍රමිතීන්ට අනුව ඉටු කිරීම

3.1.2 අංශය මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

අමාත්‍යාංශ නිලධාරීන්ගේ, අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්යමණ්ඩල නිලධාරීන්ගේ සියලුම ආයතන කටයුතු සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්ගේ සහ ව්‍යාපෘතිවල සේවයේ නියුතු නිලධාරීන් වෙනුවෙන් අමාත්‍යාංශය මගින් ඉටු කළ යුතු සියලුම ආයතන කටයුතු

3.1.3 අමාත්‍යාංශ කාර්යමණ්ඩලය පිළිබඳ තොරතුරු

කාර්යය	අනුමත තනතුරු සංඛ්‍යාව	2016. 12.31 දිනට සිටි සංඛ්‍යාව	පුරප්පාඩු/ අතිරික්ත (ඇත්නම්)
ජ්‍යෙෂ්ඨ	34	27	07 (පුරප්පාඩු)
තෘතීයික	06	03	03 (පුරප්පාඩු)
ද්විතීයික	93	59	34 (පුරප්පාඩු)
ප්‍රාථමික	46	33	13 (පුරප්පාඩු)
එකතුව	179	122	57 (පුරප්පාඩු)

- අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ වෙනස්වීම්

කාර්යය	2016. 12.31 දිනට			
	ස්ථාන මාරුවී ගිය	ස්ථාන මාරුවී පැමිණි	විශ්‍රාම ගැනීම්	ඉල්ලා අස්වීම්
ජ්‍යෙෂ්ඨ	-	-	-	-
තෘතීයික	-	-	-	-
ද්විතීයික	01	-	01	-
ප්‍රාථමික	01	-	-	-
එකතුව	02	-	01	-

➤ පුහුණුවීම්

- දේශීය පුහුණුවීම් : පුහුණු, වැඩමුළු හා සම්මන්ත්‍රණ

වැඩසටහන් ප්‍රමාණය	සහභාගීවූවන් ගණන	අමාත්‍යාංශය දරා ඇති මුළු වියදම (රු.)
10	112	121,000/-

2016 දේශීය පුහුණු

#	නම සහ තනතුර	සහභාගීවූ වැඩ සටහන/පාඨමාලාව	කාලසීමාව
01	අමාත්‍යාංශය, අනුබද්ධ ආයතන හා ව්‍යාපෘතිවල සියලු මාණ්ඩලික නිලධාරීන් සහ එක් අංශයක් නියෝජනය වන නිලධාරීන් දෙදෙනෙකු බැගින්	කාර්යසාධන දර්ශක සකස් කිරීම	2016.06.10
02	එස්.ඒ.එස්.ඩී. සමරසිංහ මයා (ගණකාධිකාරී)	තමා සහ තම කණ්ඩායම	2016.06.16
03	ඩබ්.එම්.සී.එස්.කේ. විජේසුන්දර මිය (සහකාර අධ්‍යක්ෂ ඉඩම්)	අභිප්‍රේරණය කිරීමේ වැඩ සටහන	

#	නම සහ තනතුර	සහභාගී වූ වැඩ සටහන/පාඨමාලාව	කාලසීමාව
04	අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය - නිලධාරීන් 40 පමණ	දෙමළ භාෂාව	2016.06.16 සිට
05	ඩී.එස්. රණතුංග මිය (සංවර්ධන නිලධාරී)	රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ඩිජිටල් මාධ්‍ය	2016.07.02 සිට වසරක කාලයක්
06	ඊ.ඒ.එන්.කේ. එදිරිසිංහ මිය (රාජ්‍ය කළමනාකරණ සහකාර II)	ගබඩාකරණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව	2016.07.28 -08.25 දක්වා දින 05ක්
07	ඩී.ඩී. මංචනායක මෙය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)	ආයතන සංග්‍රහයේ විධි විධාන පිළිබඳ පුහුණු කිරීමේ වැඩ සටහන	2016.08.11-12
08	එච්.කේ.ඒ. උදාගේ මෙය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)		
09	අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය - නිලධාරීන් 40 ක් පමණ	කාර්යාල ක්‍රම පිළිබඳ පුහුණු වැඩ සටහන	2016.11.01 එක් දින
10	යූ.අයි. රත්නසිංහ මෙය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)	ආයතන සංග්‍රහයේ විධි විධාන පිළිබඳ පුහුණු කිරීමේ වැඩ සටහන	2016.11.24-25
11	පී.වී.එස්.පී. පාදුක්ක මිය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)		
12	එච්.කේ.ඒ. උදාගේ මෙය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)	සේවාරම්භක පුහුණු පාඨමාලාව	2016.11.28 2016.12.09
13	ජී.කේ.පී. මල්කාන්ති මිය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)		
14	එච්.ඒ.එම්.එම්. හතුරුසිංහ මයා (රාජ්‍ය කළමනාකරණ සහකාර III)		
15	යූ.අයි. රත්නසිංහ මෙය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)		
16	ඩී.ඩී. මංචනායක මෙය (රාජ්‍ය කළමනාකරණ සහකාර III)		

• විදේශ පුහුණුවීම්

වැඩසටහන් ප්‍රමාණය	සහභාගී වූ නිලධාරීන් සංඛ්‍යාව		අමාත්‍යාංශය දරා ඇති මුළු වියදම (රු.)
	මාණ්ඩලික	මාණ්ඩලික නොවන	
23	16	01	18,999,016.04

• 2016 විදේශ පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ හා දූත මණ්ඩල

#	නම හා තනතුර	පාඨමාලාව /වැඩසටහන	රට	කාලසීමාව
1	කේ.ඩබ්. පී. දයාරත්න මිය, අතිරේක ලේකම් (පාලන)	ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහන පිළිබඳ වාර්තාව	මැලේසියාව	2016.05.03 -10
2	ඉංජි. පී. සුරේෂ් මහතා අතිරේක ලේකම් (නාගරික සංවර්ධන)	ශ්‍රී ලංකාවේ නාගරික අංශයේ නිලධාරීන් සඳහා වූ විශේෂිත ධාරිතා සංවර්ධන වැඩසටහන	සිංගප්පූරුව	2016.08.09 -12
		සිංගප්පූරු කෝපරේෂන් එන්ටර්ප්‍රයිසස්, ටෙමාසෙක් පදනම සහ ජීවත් විය හැකි නගර සඳහා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ නාගරික අංශයේ නිලධාරීන් සඳහා වූ විශේෂිත ධාරිතා සංවර්ධන වැඩසටහන	සිංගප්පූරුව	2016.09.05 -09

#	නම හා තනතුර	පාඨමාලාව /වැඩසටහන	රට	කාලසීමාව
	ඉංජි. පී. සුරේෂ් මහතා අතිරේක ලේකම් (නාගරික සංවර්ධන)	ඩෙන්මාර්ක් සහ ජර්මනියේ සන අපද්‍රව්‍ය කළමනාකරන පහසුකම් අධ්‍යයනය සඳහා යෝජිත වාරිකාව	ඩෙන්මාර්ස් සහ ජර්මනිය	2016.09.18 -23
		නාගරික සන අපද්‍රව්‍ය ආශ්‍රිත යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය පිළිබඳ පරීක්ෂා කිරීම	කොරියාව	2016.11.14 -19
3	මාධ්‍ය වෛද්‍යාරක්ෂණ මහතා, අතිරේක ලේකම් (මහනගර)	අමාත්‍ය නියෝජිත පිරිස	කොරියාව	2016.03.10 -17 2016.05.22 -25
		තුර්කිය සමග ආර්ථික සහ කාර්මික සහයෝගීතාව පිළිබඳ පළමු වන ඒකාබද්ධ කමිටු රැස්වීම	තුර්කිය	2016.03.11 -12
4	එච්.පී. ලලිත් කුමාර මහතා, ප්‍රධාන ගණකාධිකාරී	ගෝලීය ප්‍රසම්පාදන සමුළුව - 2016	ඉන්දියාව	2016.04.21 -23
5	පී. එදිරිසිංහ මිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන)	2016 වර්ෂයේදී ආසියානු රටවල් සඳහා ඒකාබද්ධ ග්‍රාමීය හා නාගරික සංවර්ධනය සහ දුරිඳුතාවය අවම කිරීම පිළිබඳ සම්මන්ත්‍රණය	චීනය	2016.07.08 -28
6	එස්.ඩී. ශ්‍රියාලතා මිය, අභ්‍යන්තර විගණක			
7	ඒ.ඩබ්.එම්. සරත්චන්ද්‍ර මහතා , අධ්‍යක්ෂ (තාක්ෂණ)	සුහුරු හවුල්කාරිත්ව (Smart Partnership) ඒකකය හරහා ජාතික අභිලාෂයන් ඉටු කිරීම (UKAS)	මැලේසියාව	2016.08.21 -26
8	බී.එම්.යූ.එස්. බන්තූහැක මහතා, අධ්‍යක්ෂ (මහනගර)	පුළුල් නගර ප්‍රවාහන සැලසුම්කරණය	ජපානය	2016.10.10 - 2016.12.11
9	එස්.ආර්.බී.ආර්.ජී.සී. ගන්තෝරුව මිය, අධ්‍යක්ෂ (මහනගර සැලසුම්)	තිරසාර සංවර්ධනය පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශය	ඉන්දියාව	2016.03.28- 2016.04.15
		සංවර්ධන පරිපාලනය: නවීකරණ හා පරිවර්තන වැඩසටහන	මැලේසියාව	2016.09.23- 2016.10.02
10	එස්.ඒ.එස්.ඩී. සමරසිංහ මයා, ගණකාධිකාරී	2016 ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණය	චීනය	2016.08.19- 2016.09.19
11	ජේ.එම්. දිසානායක මිය, සහකාර ලේකම් (පාලන)	රාජ්‍ය අංශයේ නායකත්ව වැඩ සටහන - සිවිල් සේවා විද්‍යාලය	සිංගප්පූරුව	2016.09.10 -14
12	එම්.ජේ.එස්.එන්. ප්‍රනාන්දු මහතා, සහකාර අධ්‍යක්ෂ (මහනගර)	සංවර්ධනය වන රටවල් සඳහා මිත්‍රත්ව නගර පිහිටුවීම හා සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණය	චීනය	2016.08.04 -24
13	ඩී.එන්. අනුකෝරල මිය, සහකාර අධ්‍යක්ෂ (ඉඩම් සහ සැලසුම්)	ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ඉංජිනේරු හා පාරිසරික අංශ පරීක්ෂා කිරීම සඳහා නිල මෙහෙවර	චීනය	2016.12.24 -30
14	එල්.පී.පී. කොස්තා මිය, සහකාර අධ්‍යක්ෂ (නාගරික ඉඩම් කළමනාකරණ)			
15	ප්‍රියංගා සේනාරත්න මෙය, සහකාර අධ්‍යක්ෂ (මහනගර සැලසුම්)	සංවර්ධනය වෙමින් රටවල් සඳහා නාගරිකරණය ආශ්‍රිත කලාපීය ආර්ථික සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණය - 2016	චීනය	2016.09.10 -27
16	එස්.කේ. මනෝජා මෙය සහකාර අධ්‍යක්ෂ (මහනගර සැලසුම්)	ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහන පිළිබඳ වාර්තාව	චීනය	2016.08.04 -24
17	කුමුදු ආරිය ජයසිංහ මහතා, (සංවර්ධන නිලධාරී III)	ශ්‍රී ලංකාවේ නාගරික අංශයේ නිලධාරීන් සඳහා වූ විශේෂිත ධාරිතා සංවර්ධන වැඩසටහන	චීනය	2016.03.08 -29

3.2 ගිණුම් අංශය

3.2.1 වගකීම

අමාත්‍යාංශයේ අයවැය ඇස්තමේන්තුව අනුව මූල්‍ය කාර්යයන් ඉටුකිරීම

3.2.2 අංශය මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

1. අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල හා විදේශ ව්‍යාපෘති සම්බන්ධව වාර්ෂික ඇස්තමේන්තු පිළියෙල කර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම හා වාර්ෂික අයවැය මගින් වෙන් වන ප්‍රතිපාදන සීමාවන් තුළ වියදම් කළමනාකරණය කර ගනිමින් අමාත්‍යාංශයේ කාර්යභාරය කරගෙන යාමට සහය ලබා දීම.
2. මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කළ යුතු පහත සඳහන් කාලීන වාර්තා නියමිත කාල සීමාවලදී ඉදිරිපත් කිරීම.

වාර්තාව	කාල රාමුව
වාර්ෂික අක් මුදල් පත්‍රය	- වර්ෂයේ වැඩ කරන පළමු දිනයේ දී
වාර්ෂික අක් මුදල් සැලැස්ම	- වර්ෂය ආරම්භයේ දී
වාර්ෂික අක් මුදල් ඉල්ලුම් පත්‍රය	- සෑම මසකම වැඩ කරන පළමු දින
වාර්ෂික ප්‍රසම්පාදන සැලසුම	- අදාල වර්ෂය ආරම්භයේ දී

3. භාණ්ඩාගාරය සමග සම්බන්ධීකරණය කරමින් විදේශ ව්‍යාපෘති හා අනිකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා අක් මුදල් ලබා ගැනීම හා එම මුදල් ව්‍යාපෘති අතර බෙදා හැරීම.
4. විදේශ ව්‍යාපෘතිවල මුදල් ගෙවීම්වලට අදාල ඉල්ලුම් පත්‍ර (withdrawal application) භාණ්ඩාගාරය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
5. මූල්‍ය කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම, මුදල් රෙගුලාසි, භාණ්ඩාගාර චක්‍රලේඛ හා නියෝගවලට අනුකූලව අදාල ගෙවීම් හා ලැබීම් ගිණුම්ගත කිරීම හා භාණ්ඩාගාරයට වාර්තා කිරීම.
6. අමාත්‍යාංශය, ව්‍යවස්ථාපිත ආයතන හා විදේශ ව්‍යාපෘතිවල භාණ්ඩ සමීක්ෂණ කටයුතු සම්බන්ධීකරණය කිරීම හා අදාල වාර්තා විගණකාධිපති හා අනිකුත් ආයතන වෙත ලබාදීම.
7. චක්‍රලේඛ පරිදි අදාල ගිණුම් වාර්තා පිළියෙල කිරීම හා අදාල ආයතන වෙත නියමිත දිනට ලබාදීම.
8. කොන්ට්‍රෝලර් ජනරාල් වෙත අදාල වාර්තා සැපයීම, අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් යැවිය යුතු වාර්තාවල ප්‍රගතිය තහවුරු කර ගැනීම.
9. අමාත්‍යාංශ ප්‍රසම්පාදන කටයුතු

3.2.3 2017.12.31 දිනට ප්‍රගතිය

2016 වියදම් වාර්තාව

ශීර්ෂ අංකය - 162

අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම

කාණ්ඩය - පුද්ගල පඩිනඩි හා වෙනත් පුනරාවර්තන වියදම්

(රු.මිලියන)

විස්තරය	ප්‍රතිපාදන	මුළු වියදම	ප්‍රතිශතය %
අමාත්‍ය කාර්යාලය			
පුද්ගල පඩිනඩි	24.35	24.19	99%
අනිකුත් පුනරාවර්තන වියදම්	26.93	21.69	81%
එකතුව (1)	51.28	45.88	89%
ආයතන හා පරිපාලන සේවා			
පුද්ගල පඩිනඩි	77.50	60.70	78%
අනිකුත් පුනරාවර්තන වියදම්	937.29	644.01	69%
එකතුව (2)	1,014.79	704.71	69%
මුළු එකතුව (1+2)	1,066.07	750.59	70%

ප්‍රාග්ධන වියදම්

(රු. මිලියන)

විස්තරය	ප්‍රතිපාදන	මුළු වියදම	ප්‍රතිශතය %
අමාත්‍ය කාර්යාලය			
පුනරුත්ථාපනය	4.53	3.80	84 %
අත්පත් කර ගැනීම්	93.30	46.66	50 %
එකතුව (1)	97.83	50.46	52 %
පුනරුත්ථාපනය			
පුනරුත්ථාපනය	3.30	2.74	83 %
අත්පත් කර ගැනීම්	15.61	13.69	88 %
හැකියා වර්ධනය	0.50	0.47	94 %
එකතුව (2)	19.41	16.90	87 %
මුළු එකතුව (1+2)	117.24	67.36	57 %

නාගරික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම

(රු. මිලියන)

විස්තරය	ප්‍රතිපාදන	වියදම	අතැති බිල්පත්	මුළු වියදම	ප්‍රතිශතය %
මුළු එකතුව	12,273.54	8,551.63	1,967.2	10,519.83	85.7%
නගර උපාංග සංවර්ධන හා නාගරික සන අපද්‍රව්‍ය කළමනාකරණය	4,350.20	3,330.83	1,620.9	4,951.73	113 %
පැලියගොඩ මැනීම වෙළෙඳ පොල ප්‍රතිස්ථාපනය සඳහා භූමි සංවර්ධනය	303.01	302.91	3.6	306.51	101 %
වරාය නගර ව්‍යාපෘතිය	657.32	656.92	-	656.92	100 %
බේරේ වැව පුනරුත්ථාපනය හා ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය	1,350.00	1,200.00	150.0	1,350.00	100 %
බස්නාහිර කලාපීය මහනගර මූලික සැලැස්ම	87.54	87.40	-	87.40	100 %
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව	1,500.00	1,366.08	-	1,366.08	91 %
යෝජිත මෙගාපොලිස් අධිකාරියේ ව්‍යාපෘති කාර්යාල ස්ථාපනය කිරීම	78.70	66.28	-	66.28	84 %
කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය (3K)	714.10	525.00	-	525.00	74 %
හතරලියද්ද නාගරික සංවර්ධන ව්‍යාපෘතිය	75.00	51.71	-	51.71	69 %
උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය (යාපනය) - GOSL	60.00	35.55	-	35.55	59 %
මහ කොළඹ ගංවතුර වැළැක්වීමේ හා පරිසර සංවර්ධන ව්‍යාපෘතිය	1,000.00	218.37	192.7	411.07	41.1%

විස්තරය	ප්‍රතිපාදන	වියදම	අතැති බිල්පත්	මුළු වියදම	ප්‍රතිශතය %
නාගරික සංවර්ධන අධිකාරිය	1,500.00	607.85	-	607.85	41%
මහ කොළඹ ගංවතුර පාලනය සඳහා වූ නාගරික පරිසර හා අරමුදල	80.00	23.00	-	23.00	29%
උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය (අනුරාධපුර) - GOSL	70.00	17.97	-	17.97	26%
කිත්තම්පහුව ඇළ මාර්ගය පිරිසිදු කිරීම	141.55	25.73	-	25.73	18%
ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රධාන සැලැස්ම පිළියෙල කිරීම	188.00	29.73	-	29.73	16%
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව	107.00	6.6	-	6.6	6%
ඩොංගු වළක්වා ගැනීමට ඇළ මාර්ග හා ජලාශ පිරිසිදු කිරීම	11.12	-	2016 නොවැම්බර් 23දින ප්‍රතිපාදන වෙන් කර ඇති නමුත් සැලසුම් කළ ව්‍යාපෘතිය අවසන් කර බිල්පත් නිදහස් කිරීමට නොහැකිවීම.		

තාක්ෂණික ගැටළු හේතුවෙන් 2016 වර්ෂයේදී විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක විශාල ව්‍යාපෘති සිය වාර්ෂික ඉලක්ක ළඟා කර ගැනීමේදී දුෂ්කරතාවන්ට පත් වී ඇත.

(රු.මිලියන)

විස්තරය	ප්‍රතිපාදන	මුළු වියදම	තාක්ෂණික ගැටළු
මහ කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය - ලෝක බැංකුව	9,000.00	2243.24	<p>ලෝක බැංකුව සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය 2017.12.31 දිනට නිම කළයුතුව තිබුණි.</p> <p>2016 වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තු සකස් කරන ලද්දේ 2015 වර්ෂයේදීය. 2015 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ තුන අතර වරින්වර වෙනස් වූ අතර ඇස්තමේන්තු සකස් කිරීම කරන ලද්දේ නාගරික සංවර්ධන හා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය යටතේය. ඒ අනුව ප්‍රසම්පාදන කටයුතු සැලසුම් කිරීමේදී අදාළ අමාත්‍යාංශ යටතේ තිබූ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු හා තාක්ෂණික ඇගයීම් කමිටු නැවත නැවතත් ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවිය. කෙසේ වුවද එම අමාත්‍යාංශයේ විෂය පථය පසුව වෙනත් අමාත්‍යාංශ අතර බෙදී ගිය අතර තාක්ෂණික ඇගයීම් හා ප්‍රසම්පාදන කමිටුවලද වගකීම් එමගින් වෙනස්වීම්වලට ලක්විය. 2015 වර්ෂයේ සකස් කරන ලද ප්‍රසම්පාදන සැලැස්මක් 2016 දී ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉහත සඳහන් හේතු සාධක සෘජුවම හෝ වක්‍රව බලපා ඇත. ඒ හේතුවෙන් සැලසුම් කළ පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙම වර්ෂය තුළ මූල්‍ය ප්‍රගතිය අඩුවී ඇත.</p>

විස්තරය	ප්‍රතිපාදන	මුළු වියදම	තාක්ෂණික ගැටළු
උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය (ගාල්ල හා මහනුවර) - ලෝක බැංකුව	5,810.00	1,544.53	ඉඩම් අත්පත් කර ගැනීම සඳහා අමතර කාලයක් ගතවීමත්, සැලසුම් කිරීමේ සහ නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීම ප්‍රමාදවීමත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගාල්ල මහනගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය යන පාර්ශවකාර ආයතනයන්ගේ සහභාගිත්වයේ ගැටලු පැවතීමත් යන හේතූන්මත තෝරාගත් ව්‍යාපෘති නියමිත කාල සීමාවට ප්‍රදානය කිරීමට නොහැකි වීම.
මහ කොළඹ සන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය	2,000.00	0.25	සනීපාරක්ෂිත කසල රඳවනය ඉදි කිරීම සඳහා තෝරාගෙන තිබූ ගඟේවාඩිය භූමිය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක කලාපය තුළ පිහිටා තිබීම හේතුවෙන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය පළ කර ඇත. එබැවින් ව්‍යාපෘතියට මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දී නැත. ඒ අනුව විකල්ප ඉඩමක් තෝරා ගෙන එහි මිනුම් කටයුතු ආරම්භ කළ අතර විශාල ගෙවීම් කිසිවක් සිදුවී නැත.

3.3 නාගරික සංවර්ධන අංශය

නාගරික සංවර්ධන, සැලසුම් හා මෙහෙයුම්, ඉඩම් යන අංශ මෙම අංශය යටතේ පවතී.

3.3.1 නාගරික සංවර්ධන අංශය

i. අංශයේ වගකීම

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය හා අනෙකුත් ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන සියලුම පොදු සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නීත්‍යානුකූල අනුමැතිය ලබාදීම හා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

ii. නාගරික සංවර්ධන අංශය මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය හා අනෙකුත් ව්‍යාපෘතිවල සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතු, අමාත්‍ය මණ්ඩල සංදේශ අධීක්ෂණය හා අදාළ අනුමැතිය ලබාදීම, නාගරික සංවර්ධන බල ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම, නාගරික සංවර්ධන සැලසුම් ප්‍රකාශයට පත් කිරීම හා සම්බන්ධ කාර්යයන් අධීක්ෂණය හා අනුමැතිය ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියට අදාළව මහජන පැමිණිලි, අනවසර ඉදිකිරීම් හා රාජ්‍ය ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ලිපි සම්බන්ධයෙන් අදාළ කටයුතු කිරීම.

එසේම, අමාත්‍යාංශය වෙත ලැබෙන භාණ්ඩාගාර ප්‍රතිපාදන හරහා සුබිත පුරවර වැඩසටහන ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම හා ඇගයීම සිදු කිරීම.

iii. 2016.12.31 දිනට ප්‍රගතිය

ඉහත ii හි සඳහන් ප්‍රධාන කාර්යයන් පහත සඳහන් විෂයයන් යටතේ සිදු කර ඇත.

- නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් වන අදාළ පනත්, නීති රීති, රෙගුලාසිවලට අදාළව කටයුතු සම්බන්ධීකරණය කිරීම
- නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීමට අදාළව අධිකාරිය මගින් ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල යෝජනා කෙටුම්පත් පරීක්ෂා කිරීම හා අධීක්ෂණය කිරීම
- ඉඩම් බැහැර කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ ගරු අමාත්‍යාලයාගේ අනුමැතිය සඳහා යොමු කිරීම හා අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් අදාළ කටයුතු ඉටු කිරීම
- වාණිජමය ව්‍යාපෘති, කර්මාන්ත ව්‍යාපෘති, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති, නගර සංවර්ධන සැලසුම් ව්‍යාපෘති රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ආගමික, පුනරායතන හා සමාජ සේවා ආයතන සඳහා ඉඩම් බදුදීම අදාළ ලිපිලේඛන පරීක්ෂා කිරීම හා නාගරික සංවර්ධන අධිකාරිය සතු නිවාස යෝජනාක්‍රම හා වෙළඳ සංකීර්ණ ඒකක බැහැර කිරීම සම්බන්ධ කටයුතු කිරීම
- ඉහත ඉඩම් බැහැර කිරීම්වලට අදාළව 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 18.1 වගන්තිය යටතේ විෂයභාර අමාත්‍යාලයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම.
- සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ ලංසු කැඳවීමේ ලේඛන පරීක්ෂා කර ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීම, ඇගයීම හා ප්‍රදානය කිරීම, ප්‍රගති සමාලෝචනය සිදු කරනු ලබන අතර, උපදේශක ආයතන මගින් ලබාදෙන බිල්පත් පරීක්ෂා කර මුදල් ගෙවීමේ සහතික සකස් කර ගෙවීම සඳහා ගිණුම් අංශය වෙත යොමු කිරීම
- මහමහ මිතුරෝ ව්‍යාපෘතියට අදාළ රාජකාරි කටයුතු කිරීම
- ඉඩම් බැහැර කිරීම්වලට අදාළව ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ හා වෙනත් ආයතන මගින් යොමු කරන ලද ලිපි සම්බන්ධව අධීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම
- ඉඩම් ආඥා පනත (නැවත පවරා ගැනීම) යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් දේපලවල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම හා අදාළ දේපල නැවත පවරා ගැනීමට අදාළව 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරනු ලබන ලබන 14(2) බී වගන්තිය යටතේ වන සහතිකය පරීක්ෂා කිරීම, සකස් කිරීම හා රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරනු ලබන 14 (2) බී වගන්තිය යටතේ වන සහතිකය ගරු අමාත්‍යාලයාගේ අනුමැතිය සඳහා යොමු කිරීම හා එම තීරණ වලට අදාළ කටයුතු කිරීම
- නාගරික සංවර්ධන අධිකාරියේ නගර සංවර්ධන ව්‍යාපෘති වලට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ අධීක්ෂණය හා අනුමැතිය සඳහා යොමු කිරීම හා අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් අදාළ පසු විපරම් කිරීම
- නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව සම්බන්ධීකරණ කටයුතු කිරීම
- පහත සඳහන් ව්‍යාපෘතීන්හි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හා අනෙකුත් අනුමැතීන් සඳහා ඉදිරිපත් කරනු ලබන ලිපි අධීක්ෂණය කිරීම හා අදාළ සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව ගරු අමාත්‍යාලයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
 - වරාය නගර ව්‍යාපෘතිය
 - උපාය මාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘතිය
 - මහ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය
 - ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම
- මැතිං වෙළඳපොල පුනස්ථාපන කිරීමේ ව්‍යාපෘතියේ ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීම, ඇගයීම හා ප්‍රදානය කිරීම, ප්‍රගති සමාලෝචනය සිදු කිරීම
- ගංවතුර පාලන හා ජල කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමේ ව්‍යාපෘතියේ ලංසු කැඳවීම, ලංසු විවෘත කිරීම, ඇගයීම හා ප්‍රදානය කිරීම, ප්‍රගති සමාලෝචනය සිදු කිරීම

3.3.2 සැලසුම් සහ මෙහෙයුම් අංශය

i. වගකීම

වාර්ෂික ප්‍රතිපාදන අනුව අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන, දෙපාර්තමේන්තු හා ව්‍යාපෘති මගින් සිදුකිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ඇතුළත් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාත්මක සැලසුම සකස් කිරීම, අදාළ මෙහෙයුම් ආයතන වෙත එය ඉදිරිපත් කිරීම, එකී වාර්ෂික සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධීක්ෂණය කරමින් අවශ්‍ය මග පෙන්වීම් සිදුකිරීම හා එහි ප්‍රගතිය අදාළ පාර්ශව වෙත වාර්තා කිරීම මෙම අංශයේ වගකීම වේ.

ii. අංශය මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

අමාත්‍යාංශය වෙනුවෙන් වාර්ෂික ක්‍රියාත්මක සැලසුම සකස් කිරීම හා අදාළ අධීක්ෂණ ආයතන වෙත එය ඉදිරිපත් කිරීම, වාර්ෂික සැලසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම හා අදාළ ආයතන වෙත ඒ පිළිබඳව වාර්තා කිරීම, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සැලසුම්, මෙහෙයුම් හා ප්‍රගති සමාලෝචන කටයුතු සම්බන්ධීකරණය කිරීම, අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන විසින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා පිළිබඳ අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම හා අයවැය විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව සකස් කිරීම.

iii. 2016.12.31 දිනට ප්‍රගතිය

- 2016 වර්ෂයේ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලසුම සකස් කිරීම හා අදාළ ආයතන වෙත නියමිත කාලවකවානු තුළ ඉදිරිපත් කිරීම
- අයවැය විවාදය - 2017 වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා “ප්‍රගති වාර්තාව - 2016” සකස් කිරීම
- 2016 වර්ෂයේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විවිධ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනා 11ක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව - 2016 සකස් කිරීම සඳහා මෙම අමාත්‍යාංශයට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම
- අමාත්‍යාංශයේ වාර්ෂික සැලසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ප්‍රගති වාර්තා සකස් කර ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන වෙත ඉදිරිපත් කිරීම

3.3.3 ඉඩම් අංශය

i. වගකීම

අමාත්‍යාංශය යටතේ ඇති ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති මගින් සිදුකරනු ලබන සියලුම පොදු සංවර්ධන කටයුතු සඳහා එම ආයතනවල අවශ්‍යතාවය අනුව ඉඩම් අත්කර ගැනීම හා රජයේ ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් සහාය වීම හා අමාත්‍යාංශය වෙනුවෙන් ආයතන අතර සම්බන්ධීකරණ කාර්යය සිදු කිරීම.

ii. ඉඩම් අංශය මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති මගින් ඉටුකරනු ලබන සංවර්ධන කාර්යයන් සඳහා ඉඩම් අත්කර ගැනීම, පවරා ගැනීම, ඉඩම් අවසතු කිරීම හා ප්‍රත්‍යාදිෂ්ඨ කිරීම සම්බන්ධ අමාත්‍යාංශය වෙනුවෙන් සම්බන්ධීකරණ කාර්යය හා එයට අදාළ අනෙකුත් කාර්යයන් සිදු කිරීම.

iii. 2016.12.31 දිනට ප්‍රගතිය

අමාත්‍යාංශය යටතේ ඇති ඉහත ආයතන සහ ව්‍යාපෘතිවලින් ලැබෙන ඉල්ලීම් පරිදි පහත දැක්වෙන ව්‍යාපෘතිවලට අදාළව ඉඩම් අත්කර ගැනීම, පවරා ගැනීම, ඉඩම් අවසතු කිරීම හා ප්‍රත්‍යාදිෂ්ඨ කිරීම සම්බන්ධව අමාත්‍යාංශය වෙනුවෙන් සම්බන්ධීකරණ කාර්යය හා එයට අදාළ අනෙකුත් කාර්යයන් ඉටු කර ඇත.

- නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය
- කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය
- උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය
- විද්‍යා හා තාක්ෂණික නගර ව්‍යාපෘතිය
- සුබිත පුර ව්‍යාපෘතිය
- පිබ්දෙමු පොළොන්නරුව
- ගම්පහ නගර සංවර්ධන ව්‍යාපෘතිය
- විසල් හම්බන්තොට ව්‍යාපෘතිය
- විසල් මහනුවර ව්‍යාපෘතිය
- ජේරාදෙණිය නගර සංවර්ධන ව්‍යාපෘතිය
- අනුරාධපුර පූජානගර සංවර්ධන ව්‍යාපෘතිය
- රත්නපුර නව නගර සංවර්ධන ව්‍යාපෘතිය

3.4 මහනගර අංශය

3.4.1 වගකීම

ප්‍රතිපත්ති සැකසීම, උපායමාර්ග හඳුනාගැනීම සහ මහනගර මූලාරම්භය හා සම්බන්ධ ව්‍යාපෘති අනුමත කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගති සමාලෝචනය

3.4.2 අංශය මගින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන්

- බස්නාහිර කලාපීය ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර කලාපීය පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර කලාපීය තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර කලාපීය සමුද්‍රීය නගර සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර කලාපීය ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර කලාපීය සැලසුම් ව්‍යාපෘතිය සහ ව්‍යාපෘති සම්බන්ධීකරණ ඒකකය මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය, අධීක්ෂණය හා ඇගයීම
- මහනගර මූලාරම්භයන් හා සැලසුම් සම්බන්ධව වෘත්තීයවේදීන් ඇතුළු විවිධ ආයතන හා සමාජ කණ්ඩායම් දැනුවත් කිරීම තුළින් ඔවුන්ගේ අදහස් ලබා ගැනීම හා එම අදහස් ප්‍රතිපත්ති සැකසීම හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීම
- මහනගර සංවර්ධනයට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයෝජන සපයා ගැනීම අරමුණු කර ගනිමින් විවිධ ජාත්‍යන්තර ආයතන හා තානාපති කාර්යාල සමග සම්බන්ධීකරණය.
- මහනගර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් වූ කාර්යයන් සම්බන්ධීකරණය
- අමාත්‍යාංශයේ විෂයපථයට අයත් විවිධ ජාත්‍යන්තර දින සැමරීම අරමුණු කරගත් උත්සව (උදා: ලෝක නගර දිනය) හා අමාත්‍යාංශය යටතේ වූ වෙනත් දේශීය උත්සව අමාත්‍යාංශයේ අනෙකුත් අංශ හා අමාත්‍යාංශය යටතේ වූ ආයතන සමග සම්බන්ධ වී සංවිධානය කිරීම
- ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව අමාත්‍යාංශයේ සතිපතා පවත්වන ප්‍රගති සමාලෝචන රැස්වීම සම්බන්ධීකරණය
- ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව හා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අදාළ සංවර්ධන කටයුතු ව්‍යාපෘති හා ඉඩම් සම්බන්ධ කටයුතු අධීක්ෂණය හා සම්බන්ධීකරණය
- මහනගර ව්‍යාපෘති හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අදාළ මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම
- මහනගර ව්‍යාපෘතිවලට, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව හා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට අදාළ කැබිනට් පත්‍රිකා සැකසීම හා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම
- මහනගර ව්‍යාපෘතීන්ට අදාළව පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සැකසීම සම්බන්ධීකරණය
- මහනගර ව්‍යාපෘතීන්ට අදාළ මෙහෙයුම් කමිටු සංවිධානය හා සම්බන්ධීකරණය.
- ව්‍යාපෘති ඇගයීම් කමිටුව සම්බන්ධීකරණය
- කුඩා නගරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස සුඛිත පුරවර හා සිහිලැල් දැහැන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්කවලට අදාළ විමධ්‍යගත අයවැය වැඩසටහන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග සම්බන්ධීකරණය හා ව්‍යාපෘති අනුමත කිරීම
- මහනගර ව්‍යාපෘතිවලට අදාළ ක්‍රියාකාරී සැලසුම් සැකසීම හා එහි ප්‍රගති සමාලෝචනය

3.4.3 2016.12.31 දිනට ප්‍රගතිය

බස්නාහිර කලාපීය මහනගර මූලික සැලසුම එළි දැක්වීම

මහනගර මූලික සැලසුම එළි දැක්වීමේ උත්සවය 2016.01.29 දින, කොළඹ 07, නිදහස් වතුරග්‍රයේ දී පැවැත්විණ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයාගේ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අගමැතිතුමාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයට විවිධ ආගමික නායකයන්, කැබිනට් අමාත්‍යවරුන් හා පළාත් සභා අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන දේශපාලඥයන් ද, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආයතනික ප්‍රධානීන් මෙන්ම විවිධ වෘත්තීයයන් ද සහභාගී විය.

බස්නාහිර කලාපීය මහානගර මූලාරම්භයන් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය, වෙළඳපල ස්ථානගත කිරීම හා ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා ලබා ගැනීම

මහානගර ප්‍රධාන සැලසුම යටතේ හඳුනා ගෙන ඇති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ලබා ගැනීමට විදේශීය නියෝජිත කණ්ඩායම් සමග සාකච්ඡා සහ රැස්වීම් පැවැත්වීම, විදේශීය සාප්පු ආයෝජන ප්‍රවර්ධනය උදෙසා සහය ලබාගත හැකි හවුල්කාර රටවල් කිහිපයක් සමග ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා (G to G) ඇතිකර ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකිරීම, ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය සාකච්ඡා, අවබෝධතා ගිවිසුම් හා අනෙකුත් ගිවිසුම් අත්සන් කිරීම, ව්‍යාපාරික සමුළු සඳහා සහභාගිවීම මෙන්ම මහානගර ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ලෙස ප්‍රවර්ධනය කිරීම යනාදී කටයුතු මේ යටතේ ඉටුකරන ලදී.

අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කිරීම

- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා “සීමන්ස්” ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට 2016 මැයි මස 16 වන දින අත්සන් කිරීම
- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා කොරියානු ජනරජයේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2016 මැයි මස 24 දින අත්සන් කිරීම
- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමග අවබෝධතා ගිවිසුමකට 2016.07.18 දින අත්සන් කිරීම

ද්වි පාර්ශ්වීය සාකච්ඡා, වැඩමුළු හා දූත මෙහෙවර

- 2016 අප්‍රේල් මස 25 වන දින ලන්ඩනයේ සිදුකළ සංචාරය අතරතුර ලොව ප්‍රධාන පෙලේ සුහුරු ගොඩනැගිල්ලක් වන ක්‍රිස්ටල් ගොඩනැගිල්ල පිළිබඳ අධ්‍යයන වාර්තාවකට සහභාගි වීමට ගරු අමාත්‍යතුමාට හැකිවූ අතර මෙම ගොඩනැගිලි සංකල්පය බස්නාහිර කලාප මහානගර සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීම මෙම වාර්තාවේ අරමුණ විය.
- “බස්නාහිර කලාපීය මහානගර ව්‍යාපෘතිය තුළ ඉහල ප්‍රමුඛතාවයකින් යුත් ආයෝජන” යන තේමාව යටතේ ශ්‍රී ලංකා-ජපන් සහයෝගීතා වටමේස සාකච්ඡාවක් 2016.06.03 දින පවත්වන ලදී.
- විද්‍යා හා තාක්ෂණික නගර සහ ගුවන් නගර ඉදිකිරීමේ කටයුතු සඳහා සැලැස්මක් සකස් කිරීම පිණිස සහය ලබා ගැනීමේ අරමුණින් කොරියාවේ ඉඩම්, යටිතල පහසුකම් හා ප්‍රවාහන උප අමාත්‍ය ආචාර්ය Kyung Hwan Kim සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් 2016.06.20 දින පවත්වන ලදී.
- ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා මෙන්ම නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව, ස්වීඩන්-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් ජනරාල්වරයා වන Lei fohlson මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් 2016.06.27 දින පවත්වන ලදී.
- ශ්‍රී ලංකාව තුළ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) කර්මභාරය පිළිබඳ 2016.07.07 දින සිදුකරන ලද ආර්ථික මංපෙත් අධ්‍යයනයේ දී රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමග යෝජිත කොළඹ - ත්‍රිකුණාමල ආර්ථික මංපෙත් පිළිබඳ සාකච්ඡා කරන ලදී.
- අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනුබද්ධ ආයතන හා මහානගර සැලසුම් ව්‍යාපෘතියේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ජර්මනියේ සීමන්ස් ආයතනය සමග එක්ව මහානගර සැලසුම් කිරීමේ ක්‍රියාදාමයට අදාළ නව්‍යකරණ පිළිබඳ 2016.07.14 දින වැඩමුළුවක් පවත්වන ලදී.
- ගරු අමාත්‍යතුමා විසින් ජර්මනියේ ප්‍රධාන නගර නිර්මාණ ආයතනයක සිදුකළ සංචාරය අතරතුර පරිසර හිතකාමී නගර නිර්මාණ තාක්ෂණය හා ජර්මනියේ පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමට අදාළ සමාජ හා තාක්ෂණික අංශ පිළිබඳ සාකච්ඡා සිදු කරන ලදී.

බස්නාහිර කලාපීය මහානගර මූලික සැලසුම පිළිබඳ දැනුවත් කිරීම

මහානගර ප්‍රධාන සැලැස්ම පිළිබඳව දේශපාලනඥයින් (පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා) ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්, කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි පවත්වා ඇත.

බස්නාහිර කලාපීය මහනගර මූලික සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳ විස්තර- 2016

දිස්ත්‍රික්කය	වැඩසටහන් සංඛ්‍යාව
කොළඹ	13
කළුතර	2
ගම්පහ	10
එකතුව	25

බස්නාහිර පළාත් විමධ්‍යගත අයවැය වැඩසටහන (DCB)

මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාත තුළ රු.මි. 658.98 වටිනාකමකින් යුත් ව්‍යාපෘති 3,197ක් ක්‍රියාත්මක කර ඇත.

විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් පිළිබඳ විස්තර- 2016

දිස්ත්‍රික්කය	ව්‍යාපෘති ගණන	ව්‍යාපෘති වටිනාකම (රු. මි.)	වෙනත් කරුණු
කොළඹ	1,505	260.80	අදාළ ප්‍රා.ලේ.කා. මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ
ගම්පහ	969	249.54	
කළුතර	723	148.64	
එකතුව	3,197	658.98	

කුඩා නගරවල පොදු උපයෝගීතා පහසුකම් සංවර්ධනය කිරීම

බස්නාහිර පළාත තුළ ඇති කුඩා නගරික ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා, 2016 වසර තුළ ව්‍යාපෘති 91ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රු.මි.52.35ක් වැය කර ඇත.

කුඩා නගරවල පොදු උපයෝගීතා පහසුකම් නංවන ව්‍යාපෘති පිළිබඳ විස්තර

දිස්ත්‍රික්කය	ව්‍යාපෘති ගණන	ව්‍යාපෘති වටිනාකම (රු. මි.)	වෙනත් කරුණු
කොළඹ	39	26.15	අදාළ ප්‍රා.ලේ.කා. මගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ
ගම්පහ	5	7.21	
කළුතර	47	18.99	
එකතුව	91	52.35	

3.5 තාක්ෂණ අංශය

3.5.1 අංශයේ වගකීම

අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු සම්බන්ධීකරණය කිරීම හා එහි ගන්නා තීන්දු තීරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා ව්‍යාපෘති හරහා ක්‍රියාවේ යෙදවීමට කටයුතු කිරීම.

අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඉන්ජිනේරු නිසි කලට යාවත්කාලීන කිරීමත්, රාජකාරී කටයුතු සඳහා සියලුම අමාත්‍යාංශ නිලධාරීන්ට ගැටළු වලින් තොර පරිගණක සේවාවක් සැපයීමත්, සියලුම අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන්ට නිල විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීමත් අඛණ්ඩව අන්තර්ජාල පහසුකම් සැපයීමත්, තත්වයෙන් උසස් පරිගණක සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපාංග ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සැපයීමත් සිදු කරමින්, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා අනෙකුත් රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණ කටයුතු කරමින් “ඉ රාජ්‍ය සංකල්පය” පෙරදැරි කර ගත් රාජ්‍ය සේවාවක් සඳහා මග පෙන්වීම.

3.5.2 අංශය මගින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන්

- ප්‍රසම්පාදනයට අදාළ කමිටු පත් කිරීම සඳහා කටයුතු කිරීම
- ප්‍රසම්පාදන රැස්වීම් සංවිධානය කිරීම
- ප්‍රසම්පාදන තීරණ පිළියෙල කිරීම හා ඒවා අදාළ ආයතන වෙත යොමු කිරීම
- ලංසු විවෘත කිරීම් සඳහා අවශ්‍ය කටයුතු කිරීම

- යාවත්කාලීන කරන ලද ප්‍රසම්පාදන වාර්තා මාසිකව භාණ්ඩාගාරය වෙත යොමු කිරීම
- අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම
- සියළුම මාණ්ඩලික නිලධාරීන්ට නිල විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම
- අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අදාළ සම්බන්ධීකරණ කටයුතු කිරීම
- අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ දෘඩාංග සහ මෘදුකාංග ගැටළු නිරාකරණය කිරීම, ස්ථාපිත කිරීම සහ පරිශීලකයන් දැනුවත් කිරීම
- පරිගණක පද්ධති සඳහා ආරක්ෂිත මුරපද ලබා දීම සහ පරිගණක පරිශීලක ගිණුම් පාලනය කිරීම
- අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ මෙවලම් සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතුවලදී පිරිවිතර සැකසීම සහ තාක්ෂණ ඇගයීම් කමිටු වල කටයුතු කිරීම
- තොරතුරු තාක්ෂණ විෂයට අදාළව තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණය කිරීම

3.5.3 2016.12.31 දිනට ප්‍රගතිය

- ව්‍යාපෘති ප්‍රසම්පාදන කාර්යයන් සාර්ථකව සම්පූර්ණ කර ටෙන්ඩර් ප්‍රදානය කිරීම
- අමාත්‍යාංශ වෙබ් අඩවිය www.megapolismn.gov.lk නමින් ප්‍රසිද්ධ කිරීම

3.6 අභ්‍යන්තර විගණන අංශය

3.6.1 වගකීම

ආයතනයේ අරමුණුවලට ලභාවීම සඳහා මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය සහ විටින් විට නිකුත් කරනු ලබන විවිධ වක්‍රලේඛවලට අනුකූලව ආයතනය මෙහෙයවනු ලබන්නේද යන්න විගණනය කිරීම.

3.6.2 අංශය මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන්

- වාර්ෂික විගණන සැලසුම පිළියෙල කිරීම
- කළමනාකරණ හා විගණන කමිටු කැඳවීම
- අමාත්‍යාංශයේ වාර්ෂික අභ්‍යන්තර විගණනය සිදුකිරීම
- විදේශ ආධාර පාදක ව්‍යාපෘති විගණනය
- මහනගර හා බස්නාහිර සැලසුම විගණනය
- මහනගර හා බස්නාහිර සැලසුම යටතේ වන ව්‍යාපෘති විගණනය
- නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු අධීක්ෂණය
- ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවෙහි කටයුතු අධීක්ෂණය
- ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවෙහි කටයුතු අධීක්ෂණය
- විශේෂ විමර්ශන පැවැත්වීම

3.6.3 2016.12.31 දිනට ප්‍රගතිය

3.6.2 හි සඳහන් පරිදි අංශය මගින් ඉටුකරනු ලබන ප්‍රධාන කාර්යයන් ඉටු කිරීම සම්බන්ධයෙන් අදාළ වර්ෂයේ විගණන සැලැස්මට අනුව විගණන කටයුතු සිදු කර ඇත.

4. අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතන සහ දෙපාර්තමේන්තු

- ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

1946 අංක 13 දරණ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත මගින් පිහිට වන ලද නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව වෙනුවට 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ (සංශෝධිත) පනත 2000 අගෝස්තු 9 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් ඒකමතිකව අනුමත කළ අතර එමගින් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව (NPPD) ස්ථාපිත කිරීමට නිල අවසරය ලැබුණි. මෙම සංශෝධන යටතේ අවශ්‍ය වූ පරිපාලනමය පියවර ගනිමින්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගීතා අමාත්‍යාංශය විසින් 2001 මැයි මස 21 වන දින ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව (NPPD) විධිමත් ලෙස ස්ථාපිත කර ආරම්භ කරන ලදී.

පනතින් ලද බලතල අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ පළමු ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලසුම 2007 වර්ෂයේදී සකස් කර අවසන් කළ අතර 2011 වර්ෂයේ දී එය නීතිගත කරන ලදී. විවිධ හේතු සලකා බැලීමෙන් අනතුරුව 2017 වර්ෂයේ දී එය යාවත්කාලීන කිරීමට අවශ්‍ය මූලික කාර්යයන් ඉටු කරන ලදී. එමෙන්ම ලෝලුගස්වැව - අනුරාධපුර නව නගර ව්‍යාපෘතිය, අධ්‍යාත්මික නගර නිර්මාණය, අධ්‍යාත්මික මධ්‍යස්ථාන නිර්මාණය කිරීම, කතරගම පුජා භූමි සංවර්ධනය, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යනාදිය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති වේ.

- නාගරික සංවර්ධන අධිකාරිය

ඒකාබද්ධ සැලසුම්කරණය හා නාගරික සංවර්ධන විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශවල ආර්ථික, සාමාජීය හා භෞතික සංවර්ධනය ක්‍රියාවට නැංවීම සඳහා 1978 අංක 41 දරණ පාර්ලිමේන්තු පනත මගින් නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත.

2016 වසර තුළදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් විවිධ ප්‍රතිපාදන ප්‍රභවයන් යටතේ ව්‍යාපෘති 176ක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එකාබද්ධ සංවර්ධන සැලසුම් අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කිරීම, මහජන උපදේශන වැඩසටහන් සිදු කිරීම, නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, ඉඩම් සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, වැඩිදියුණු කරන ලද නාගරික සේවාවන් සහතික කිරීම පිණිස අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම, භූමි අලංකරණය සහ ඉඩම් සංවර්ධනය කිරීම මගින් වැඩිදියුණු කළ පොදු නාගරික අවකාශ ඇති කිරීම යනාදිය ඉටුකරනු ලැබ ඇත.

- ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව යනු 1976 අංක 27 දරණ පනතින් ද 1982 අංක 52 දරණ පනතින් ද 2006 අංක 35 දරණ පනතින් ද සංශෝධිත, 1968 අංක 15 දරණ කොළඹ දිස්ත්‍රික් (පහත් බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත යටතේ මූලික වශයෙන් පිහිටුවන ලද සංස්ථාපිත මණ්ඩලයකි.

2016 වසරේ සංස්ථාව විසින් ඇළ මාර්ග නඩත්තු කිරීම, නාගරික ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, තෙත් බිම් කළමනාකරණය, ඉංජිනේරුමය උපදේශන සේවා සැපයීම, වෙරළබඩ වැලි අලෙවිය සිදු කිරීම, දේශීය කොම්පෝස්ට් භාවිතා කරමින් දෙමුහුන් පොහොර නිෂ්පාදනය කිරීමේ ශක්‍යතා අධ්‍යයනය ආදිය සිදු කරන ලදී.

5. අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති

5.1 විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති

- කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ නාගරික සංවර්ධනය ඉහල නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව මගින් සහනදායී ක්‍රමයට මූල්‍ය පහසුකම් ලබා ගෙන ඇත.

කොළඹ ජල දෝෂය ආශ්‍රිත පෝෂක ප්‍රදේශයේ ගංවතුර බලපෑම් අවම කිරීම හා තෝරා ගත් ආදර්ශන ආයෝජන තුළින් ප්‍රාදේශීය මට්ටමේ යටිතල පහසුකම් හා සේවා පුනරුත්ථාපනය, වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි පළාත් පාලන ආයතනවල හැකියාව ශක්තිමත් කිරීම යනාදී අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව මගින් ණය පහසුකම් ලබා දේ. ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇ.ඩො.මිලි. 223 (නැවත පදිංචි කිරීම, නිරූ බදු හා බදු රහිතව) වන අතර ව්‍යාපෘති කාල සීමාව 2012 ජූලි මස 10 දින සිට ඉදිරියට වසර පහකි.

මෙම ව්‍යාපෘතිය යටතේ අගනුවර ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර ඇතිවීම සඳහා හේතුවන භෞතික හා සමාජ ආර්ථික බලපෑම් අඩු කිරීම, වසර 5ක කාල සීමාවක් තුළ දී නගරාශ්‍රිත හා පළාත් මට්ටමේ යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුද්‍රා ධාරිතාව වැඩි දියුණු කිරීම යන ප්‍රධාන අරමුණුවලින් යුතුව ගංවතුර පාලනය, යටිතල පහසුකම් සංවර්ධනය, ආයතනික ධාරිතාව ඉහල නැංවීම ආදිය සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

▪ කොළඹ අගනගරය ආශ්‍රිත ගංවතුර බලපෑම් අවම කිරීමේ හා නාගරික පරිසර හා අරමුදල

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් කොළඹ අගනගරය ආශ්‍රිත ප්‍රදේශය ගංවතුර බලපෑම්වලින් තොර පරිසරයක් වශයෙන් සහතික කිරීම සඳහා මෙම අරමුදල දීර්ඝ කිරීමට කටයුතු කර ඇත. මෙහි ප්‍රධාන සංරචක තුන නම් කොළඹ අගනගරයේ ඒකාබද්ධ ගංවතුර අවදානම් ඇගයීම කොළඹ අගනගරයේ ගංවතුර අවදානම අවම කිරීමේ උපාය මාර්ග හා ක්‍රියාකාරී සැලසුම් එක්කිරීම සහ අධීක්ෂණය හා ඇගයීම සිදු කිරීම වේ. මේ යටතේ 2016 වසර තුළ කොළඹ අගනගරය ආශ්‍රිත කලාපය තුළ පිහිටි තෙත් බිම් සඳහා කළමනාකරණ උපාය මාර්ග සකස් කිරීම, අභ්‍යන්තර ජල මාර්ග හා ජලාශවල ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධ ඇගයීමෙහි සහ කොළඹ අගනගරය ආශ්‍රිත කලාපය සඳහා වන සවිස්තරාත්මක ගංවතුර අවදානම් ඇගයීමට අදාල කාර්යයන් සිදු කරන ලදී.

▪ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය (මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය)

ශ්‍රී ලංකා රජය විසින්, ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) වැනි ආයතනවල මූල්‍ය හා තාක්ෂණික සහය ඇතිව, මහනුවර, ගාල්ල, යාපනය, අනුරාධපුරය හා ත්‍රිකුණාමලය වැනි හඳුනා ගත් උපාය මාර්ගික නගර සංවර්ධනය කිරීම පිණිස, “උපාය මාර්ගික නගර ව්‍යාපෘතිය (SCDP)” ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ තෝරාගත් නගර කලාප තුළ නාගරික පහසුකම් හා පොදු නාගරික පරිශ්‍ර වැඩිදියුණු කිරීමයි.

මහනුවර උපාය මාර්ගික නගර සංවර්ධනය යටතේ මහනුවර නගරයේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම හා රථවාහන කළමනාකරණය, ජල පහසුකම් පද්ධතිය වැඩිදියුණු කිරීම, අපවහන පද්ධතිය පුනරුත්ථාපනය හා නාගරික නවීකරණය සිදු කර ඇත. ගාල්ල උපාය මාර්ගික නගර සංවර්ධනය යටතේ ගංවතුර අවම කිරීම, ජල අපවහනය දියුණු කිරීම සහ නාගරික ප්‍රවර්ධන කටයුතු සිදු කර ඇත. යාපනය උපාය මාර්ගික නගර සංවර්ධනය යටතේ මාර්ග හා මාර්ගස්ථ රථවාහන ගමනාගමනය වැඩිදියුණු කිරීම, ජල අපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම, සංස්කෘතික උරුමය හා නාගරික ප්‍රවර්ධනය, ධාරිතා වර්ධනය සහ ආයතනික කළමනාකරණය යන අංශ හඳුනාගෙන ඇත.

▪ මහ කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නගර සංවර්ධන උපාංගය

මහ කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නගර සංවර්ධන උපාංගය හෙවත් පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය (OCH) ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වේ. 2007 මාර්තු මස 28 වැනි දින වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ජපන් බැංකුව (JBIC) අතර ඇති කරගත් ණය ගිවිසුම මගින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයේ.

පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කොළඹ නගරය තුළ හා ඉන් පිටත ඉතා ජනාකීර්ණ හා තදාසන්න නගර සීමාවලින් පිටතට සංවර්ධනය පැතිරවීම හා එහි මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම මාර්ග ව්‍යාපෘතියකි. මේ යටතේ ප්‍රධාන වශයෙන් කොට්ටාව, කඩුවෙල සහ කඩවත (3K) යන නගරවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.

මේ යටතේ කඩුවෙල ප්‍රදේශයේ පිහිටි වැලිවිට මාර්ගය හ සුහද මාවත සංවර්ධනය කර අවසන් කර ඇති අතර කොට්ටාව - පන්තිපිටිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම නිම කර ඇත. එමෙන්ම පිටත වටරවුම් අධිවේගී මාර්ග ජාලා පද්ධතියට පහසුකම් සැපයීම පිණිස මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම හා කොට්ටාව - මාලඹේ මාර්ගය අතුරුගිරිය දක්වා නවීකරණය කිරීම සිදු කරමින් පවතියි.

5.2 දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති

▪ කොළඹ අගනගරය ආශ්‍රිත සෂ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය

මූලික වශයෙන් හඳුනා ගන්නා ලද අක්කර 200ක වපසරියකින් යුත් භූමිය වනජීවී දෙපාර්තමේන්තුව හා විශේෂයෙන් ධීවර ප්‍රජාව වෙතින් නැගුණු විරෝධය හේතුවෙන් අත්හැර දමා ඇත. කෙසේ වෙතත්, වනජීවී ආරක්ෂිත කලාපයට පරිබාහිරව නව ප්‍රදේශයක් මේ සඳහා හඳුනාගනු ලැබ ඇත. මෙකී භූමිය තුළ ගොඩකරනු ලබන භූමි කොටස සඳහා පාරිසරික බලපෑම් ඇගයුම් වාර්තාව ලබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් දන්වා ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස්කරන ලද කාර්යදර්ශනයට අනුකූලව මෙම පාරිසරික බලපෑම් ඇගයුම් වාර්තාවේ අධ්‍යයනයන් සිදු වෙමින් පවතී. භූකක්ෂණ සමීක්ෂණ, භූතාක්ෂණික අධ්‍යයනයන්, සංකල්පීය ඉංජිනේරුමය සැලසුම් සඳහා ගිවිසුමට එළඹීමට නියමිතය. පාරිසරික බලපෑම් ඇගයුම් අධ්‍යයනය යටතේ අපවිත්‍රකාරක ද්‍රව්‍ය පසේ මතුපිට ව්‍යුහය මත ක්ෂීරණයවී ශ්‍රාවයක් ලෙස ගලායාම පිළිබඳව සියාම් සිමෙන්ති පුද්ගලික සමාගම විසින් කරුණු අවධාරණය කර ඇත. භාණ්ඩාගාරය මගින් මේවන විටත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කොට ඇත. කෙසේවෙතත්, මෙම ව්‍යාපෘතියට මූල්‍යාධාර සැපයීම සඳහා ලෝක බැංකුවද කැමැත්ත පළ කර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත දෛනික නාගරික සෂ අපද්‍රව්‍ය සැකසුම් කටයුතුවල ධාරිතාවය මෙට්‍රික් ටොන් 1,200කි.

▪ බස්නාහිර කලාප මහානගර ප්‍රධාන සැලසුම් ව්‍යාපෘතිය

බස්නාහිර කලාපීය මහානගර සැලසුම් ව්‍යාපෘතිය, 2015 අප්‍රේල් මස 23 වන දින කැබිනට් මණ්ඩල තීරණයට අනුව, ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලදී. පසුව මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සඳහා (2015 සැප්තැම්බර් මස 21 දින සිට) එය අලුතින් ස්ථාපිත කරන ලද මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්කරන ලදී.

“ද්වීපයෙන් මහාද්වීපයට” යන තේමාව යටතේ බස්නාහිර කලාප මහානගර ආකෘතික සැලැස්ම, බස්නාහිර කලාප පාරිසරික වත්කම් සැලැස්ම, 2016-2035 විස්තීරණ ප්‍රවාහන සැලැස්ම සකස් කර අවසාන කර ඇති අතර උපාය මාර්ගික පාරිසරික බලපෑම් ඇගයුමේ කටයුතු ඇරඹීම, බස්නාහිර කලාපීය මහානගර අධිකාරිය ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම, තෝරාගත් ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා පූර්ව ශබ්දානුසන්ධි සවිස්තරාත්මක ශබ්දානු අධ්‍යයන ඇරඹීම, 2016-2035 කාල පරිච්ඡේදය සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති 170ක පමණ සැලැස්මක් සකස් කිරීම, මහා පරිමාණ ව්‍යාපෘති 10ක් සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණයට අවශ්‍ය පියවර ගැනීම, යෝජිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම, අත්පත් කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කටයුතු කිරීම ආදී කර්තව්‍යයන් සිදු කර ඇත.

▪ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය

විවිධ පාරිසරික ගැටළු පැන නැගීම හේතුවෙන් කොළඹ මූල්‍ය නගර (වරාය නගරය) සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු 2015 පෙබරවාරි දී අත්හිටුවන ලද අතර 2016 මාර්තු දී ගත් කැබිනට් තීරණයකට අනුව ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.

මධ්‍යම පරිසර අධිකාරියේ එකඟත්වය මත වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මූල්‍ය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පහත සඳහන් සංරචක සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇත.

- මුළු වර්ග ඵලය හෙක්ටෙයාර 446.61ක් වූ භූමිය තුළ සංවර්ධනය සඳහා ඉඩම් ලබාගැනීම පිණිස මුහුදු පතුළ ප්‍රදේශයේ හෙක්ටෙයාර 269ක් ගොඩ කිරීම
- මුහුදු වැලි සහ මීටර් මිලියන 65ක් ඉවත් කිරීම
- වෙරළබඩ දියකඩන, ඉවුරු බදාම, ගිලුණු බැම්, අභ්‍යන්තර දියකඩන, වැලි බාධක, වරාය ඌයෝණිය, කළපුව, ඇල මාර්ග, කෘතිම වෙරළ තීර හා අදාළ අනෙකුත් වෙරළ ආරක්ෂණ ව්‍යුහ ඉදිකිරීම
- මුහුදු ව්‍යුහ ඉදිකිරීම සඳහා අනුමත පාෂාණමය ද්‍රව්‍ය සහ මීටර් මිලියන 3.45ක් සැපයීම
- බේරේ වැවේ පිටවන ආශ්‍රිතව ඇති අවහිරතා හා ජලය රැදී සිටීම මග හැරීම සඳහා පිටවන දකුණු පස බැම්මක් ඉදිකිරීම

චීන සමාගමක් වන CHEC වරාය නගර කොළඹ පුද්ගලික සමාගම විසින් මෙම ව්‍යාපෘතිය භාර ගැනීමට නියමිත අතර ඉහත වැඩ කටයුතු වසර 3ක කාල සීමාවක් තුළ දී නිම කිරීමට නියමිතය. මුහුදු වැලි සහ මීටර් මිලියන 65ක් ඉවත් කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් කාර්මික වැලි කැණීමේ බලපත්‍රය ලබා දී ඇත. මීට අමතරව, මූල්‍ය නගරය නිර්මාණය කිරීම පිණිස මුහුදු පතුළ ගොඩ කිරීම සඳහා රජයේ ඉඩම් ආඥා පනත යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබී ඇත.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

